

“එතෙර ඉසුර ප්‍රිමියර්” - පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR)

1. නිමැවුමේ ස්වභාවය

වර්ධනය වන ශේෂ තලයන්ට අදාළ පොළිය සහිත විදේශ මුදල් ඉතුරුම් ගිණුමකි.

2. ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ

2.1. ආකර්ෂණීය මාසික ඉහළම පොළී අනුපාත.

2.2. නවතම පොළී අනුපාත සඳහා <https://www.peoplesbank.lk/interest-rates/> වෙබ් අඩවියට යොමුවන්න.

විදේශ මුදල්	වාර්ෂික පොළී අනුපාතය %				
	4,999 දක්වා (සාමාන්‍ය ඉතුරුම් පොළී අනුපාතය)	5,000 සිට 24,999 දක්වා	25,000 සිට 49,999 දක්වා	50,000 සිට 99,999 දක්වා	100,000 ට වඩා වැඩි
ඇමෙරිකානු ඩොලර්	1.25	4.69	4.69	4.81	4.865
යුරෝ	0.4	3.205	3.205	3.405	3.51
බ්‍රිතාන්‍ය පවුම්	1.0	3.85	3.85	3.95	4.10
ඕස්ට්‍රේලියානු ඩොලර්	1.0	3.625	3.625	3.875	4.125

*. මෙම අනුපාත ප්‍රවර්තන ඒවා වන අතර, වෙළඳපොළ තත්ත්වයන්, අභිමතය සහ නියාමන මාර්ගෝපදේශ මත පදනම්ව වෙනස් වීමට යටත් වේ.

2.3. ගාස්තු අයකිරීමකින් තොරව ආමුඛ ප්‍රේෂණ මෙම ගිණුම් වලට බැර කරනු ලැබේ.

2.4. අනුමත ගනුදෙනු සඳහා ප්‍රතිමුඛ ප්‍රේෂණ පහසුකම් ලබාදේ.

2.5. අන්තර්ජාල බැංකු සහ ජංගම බැංකු පහසුකම් හරහා බැංකු කටයුතු කිරීමේ පහසුව.

2.6. බැංකුව අතර හෝ වෙනත් දේශීය බැංකු අතර මුදල් හුවමාරු කළ හැකිවීම.

3. යෝග්‍යතාවය

3.1. ශ්‍රී ලාංකික පුද්ගලයෙක්.

3.2. ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක්.

3.3. ශ්‍රී ලංකාවේ පදිංචි විජාතික පුද්ගලයෙක්.

3.4. ශ්‍රී ලංකාවට තාවකාලිකව සංචාරය කළ හෝ එලෙස ඒමට අපේක්ෂිත විජාතික පුද්ගලයෙක්.

3.5. බලයලත් අලෙවිකරුවකු (AD) හෝ සීමිත අලෙවිකරුවෙකු සමඟ “එතෙර ඉසුර ප්‍රිමියර්” පුද්ගල විදේශ මුදල් ගිණුමක් (PFCPR) පවත්වාගෙන ගිය, මියගිය පුද්ගලයෙකුගේ දේපළ පරිපාලන කටයුතු අවසන් වනතෙක්, එම දේපළවල අද්මිනිස්ත්‍රාසිකරුවකු හෝ පොල්මංකරුවෙකු.

4. පොදු

- i. දේශීය බැංකු ඒකකයේ “එතෙර ඉසුර ප්‍රමිත” පුද්ගල විදේශ මුදල් ගිණුමක් (PFCPR) විවෘත කර පවත්වා ගෙන යා හැක්කේ ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ සහ ඕස්ට්‍රේලියානු ඩොලර් යන මුදල් වලින් ඉතුරුම් ගිණුම් වශයෙන් පමණි.
- ii. එතෙර ඉසුර ප්‍රමිත පුද්ගල විදේශ මුදල් ගිණුම් (PFCPR) වෙනත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු සමඟ බද්ධ ගිණුම් ලෙස පවත්වා ගෙන යා හැකිය. කෙසේ වෙතත්, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණි හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන විදේශිකයන්ට මෙම ගිණුම් බද්ධ ගිණුම් ලෙස විවෘත කර පවත්වා ගෙන යාමට සුදුසුකම් නොමැත.
- iii. බලයලත් අලෙවිකරුවෙකු වෙතින් හෝ සීමිත අලෙවිකරුවෙකු වෙතින් හෝ විදේශ සංචාරය සඳහා මිලට ගෙන, භාවිතයට නොගත් ආපසු රටට ගෙන එන ලද විදේශ මුදල් නෝට්ටු, ඒවායේ නිර්වාය භාවය සහ පාදක ගනුදෙනුව සම්බන්ධයෙන් බැංකුවේ නිසි ක්‍රියාත්මක වීමට යටත්ව, තැන්පත් කිරීමෙන් ද එතෙර ඉසුර ප්‍රමිත පුද්ගල විදේශ මුදල් ගිණුමක් (PFCPR) විවෘත කළ හැකිවේ.
- iv. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගවල විෂය පථයෙන් බැහැර වන ඕනෑම කටයුත්තක් සඳහා - එතෙර ඉසුර ප්‍රමිත පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR) / පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCA) වෙත / සිට මාරු කිරීම් හෝ ගනුදෙනු කිරීම සඳහා බැංකුව, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාගේ පූර්ව අවසරය ලබා ගැනීම අවශ්‍ය වේ.
- v. ශ්‍රී ලංකා මහ බැංකුවේ විධි විධාන මගින් අවසර දී ඇති කිසිවක්, බලයලත් අලෙවිකරුවකු (AD) හෝ මෙම විධාන යටතේ විදේශ විනිමය ගනුදෙනු කරන ඕනෑම පුද්ගලයෙකු වෙතත් ඕනෑම නීතිමය විධිවිධාන වලට අනුකූල වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමක් ලෙස අර්ථ දැක්විය යුතු නොවේ.

4.1. අවශ්‍ය කරන ලියකියවිලි සහ තොරතුරු.

ශ්‍රී ලාංකික පුද්ගලයෙකු.

- i. සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- ii. ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ජායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව).
- iii. ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
- iv. බදු අනුකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
- v. බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකු.

- i. සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- ii. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ජායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව).
- iii. ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය දිනය.
- iv. පුරවැසිභාවය හෝ විදේශ රජයක් විසින් ප්‍රදානය කරන ලද විසා වල ස්වභාවය.
- v. ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
- vi. බදු අනුකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
- vii. බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

ශ්‍රී ලංකාවේ පදිංචි විජාතික පුද්ගලයෙකු.

- i. සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- ii. ශ්‍රී ලංකාවේ රැකියා ස්ථානයේ ලිපිනය සහ තනතුර (නිබේනම්).
- iii. සේවා ගිවිසුමේ පිටපතක් සහ වැටුප් විස්තර.
- iv. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ප්‍රදානය කරන ලද විසා විස්තර.
- v. ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
- vi. බදු අනුකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
- vii. බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

ශ්‍රී ලංකාවට තාවකාලිකව පැමිණෙන හෝ පැමිණීමට අදහස් කරන හෝ විජාතික පුද්ගලයෙකු.

- i. සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- ii. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව)
- iii. ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
- iv. බදු අනුකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
- v. බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

“එතෙර ඉසුර ප්‍රිමියර්” පුද්ගල විදේශ මුදල් ගිණුමක් (PFCPR) පවත්වාගෙන ගිය, මියගිය පුද්ගලයෙකුගේ දේපළෙහි අද්මිනිස්ත්‍රාසිකරුවකු හෝ පොල්මංකරුවෙකු

- i. සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- ii. ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව).
- iii. ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
- iv. බදු අනුකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
- v. අධිකරණය මගින් නිකුත් කළ අද්මිනිස්ත්‍රාසි ලිපියේ පිටපතක් හෝ ප්‍රොබේට් බලපත්‍රයේ පිටපතක්.
- vi. බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

4.2. අවම ශේෂ අවශ්‍යතාවය

විදේශ මුදල්	අවම ශේෂය
ඇමෙරිකානු ඩොලර්	5,000/-
යුරෝ	5,000/-
බ්‍රිතාන්‍ය පවුම්	5,000/-
ඕස්ට්‍රේලියානු ඩොලර්	5,000/-

- 4.3. (a) එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුමක් (PFCPR) මූලික තැන්පතුවකින් තොරව විවෘත කළ හැකිය.
- (b) වසර 2 කට වැඩි කාලයක් ක්‍රියාත්මක නොවන ගිණුම් අකාර්ය ගිණුම් ගණයට මාරු කරනු ලැබේ.
- (c) ශුන්‍ය ශේෂයක් සහිතව වසරකට වඩා වැඩි කාලයක් පවතින ගිණුම් ස්වයංක්‍රීයව වසා දමනු ලැබේ.

5. අවසර ලත් බැර

- 5.1. බැංකු පද්ධතිය හරහා ගිණුම් හිමියා නමින්, ශ්‍රී ලංකාවෙන් පිටත සිට ලැබෙන විදේශ විනිමය ප්‍රේෂණ.
- 5.2. එකම ගිණුම් හිමියාගේ සහ / හෝ ආසන්නතම පවුලේ සාමාජිකයින්ගේ (එනම්, කලත්‍රයා, දෙමාපියන් සහ දරුවන්) පුද්ගල විදේශ මුදල් ගිණුමකින් (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුමකින් (PFCPR) මාරු කිරීම.
- 5.3. ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුගේ ප්‍රවර්තන ගනුදෙනුවක් සම්බන්ධයෙන්, පුද්ගල විදේශ මුදල් ගිණුමකින් (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුමකින් (PFCPR) හෝ අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුමකින් මාරු කිරීම.
- 5.4. ශ්‍රී ලංකාවේ ආයෝජන හෝ වත්කම් විකිණීම / අත්පත් කර ගැනීමේ අරමුණු හැර, පාර්ශ්ව දෙකම ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන් වන ගිණුම් හිමියා නොසලකා, අනෙකුත් පුද්ගල විදේශ මුදල් ගිණුම් (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම් (PFCPR) හෝ අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුම් වලින් සිදු කෙරෙන මාරු කිරීම්.
- 5.5. ගිණුම් හිමියා සහ / හෝ පවුලේ ආසන්නතම සාමාජිකයා විසින් සංචාරක අරමුණු සඳහා ලබාගත් භාවිතයට නොගත් විදේශ මුදල්.
- 5.6. විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000/- ක් හෝ එයට සමාන වෙනත් විදේශ මුදල් වලින් එය ඉක්මවන විට රේගු දෙපාර්තමේන්තුව වෙත හෝ, විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000/- කට හෝ එයට සමාන වෙනත් විදේශ මුදල් වලින් අඩුවන විට බැංකුව වෙත ඉදිරිපත් කරන ලද අදාළ ප්‍රකාශනයන් මත ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විදේශ විනිමය.
- 5.7. ගිණුම් හිමියා ගේ හෝ ඔහුගේ / ඇයගේ සම්පතම පවුලේ සාමාජිකයන්ගේ විදේශ ගමන් කාඩ්පතේ (FTC) භාවිතයට නොගෙන ඉතිරිව ඇති එම ගිණුම් හිමියාගේ පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR) මගින් සපයා ඇතිමුදල දක්වා වූ ශේෂය.
- 5.8. ව්‍යාපාර විදේශ මුදල් ගිණුමකින් (BFCA) ආමුඛ ආයෝජන ගිණුමකින් (IIA) හෝ එම ගිණුම් හිමියාගේම අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුමකින් මාරු කිරීම.
- 5.9. භාණ්ඩ හා සේවා සැපයුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි විදේශ සේවයේ නියුතු තැනැත්තන් සඳහා වන රාජ්‍යතාන්ත්‍රික විදේශ මුදල් ගිණුමකින් (DFCA) මුදල් මාරු කිරීම්.

- 5.10. මුල් ආයෝජනය කර ඇත්තේ ගිණුම් හිමියාගේ පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR) හර කිරීම මගින් නම්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල (SLDBS) විදේශ මුදලින් කරන ලද ආයෝජන වලින් ලැබුණු කුපන් ආදායම, විකුණුම් / කල් පිරීමේ ආදායම් සහ වෙනත් අදාළ ලැබීම් වලින් ලද ආදායම.
- 5.11. එම ගිණුම් හිමියාගේම පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR) හර කිරීමෙන් හෝ එම ගිණුමින් ප්‍රතිමුඛ ආයෝජන ගිණුමට (OIA) මාරු කරන ලද මුදල්, දායකත්වයට සමානුපාතිකව භාවිතා කිරීමෙන් එවැනි ආයෝජනයක් සිදු කර ඇති ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකින් (OIA) ලැබෙන ඕනෑම ආදායමක් හෝ ප්‍රාග්ධන ආදායමක්, ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකින් මාරු කිරීම.
- 5.12. මුල් ආයෝජනය ගිණුම් හිමියාගේම පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR) හර කිරීම මගින් සිදු කර ඇති විටෙක, වෙනත් පුද්ගලයෙකුගේ (එනම්, ගැනුම්කරු ගේ) ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකින් (OIA), විදේශයන් හි අවසර ලත් ආයෝජනයක් විකිණීමෙන් ලැබෙන මුදල් එවැනි ගැනුම්කරුවෙකුට මාරු කිරීම.
- 5.13. ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි විගමනිකයකු නම් හෝ ශ්‍රී ලංකාවෙන් පිටව යන විගමනිකයකු (මුලදී හෝ පසුව) නම් සුදුසුකම් ලත් සංක්‍රමණ දීමනාව සහ ශ්‍රී ලංකාවෙන් උපයාගත් ජංගම ආදායම ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම (CTRA) හෝ විගාමිකයින් ගේ ප්‍රේෂිත ආදායම් ගිණුමක් (ERIA) ගිණුම් හිමියා සතුව ඇත්නම් එය වෙත මාරු කිරීම.
- 5.14. ගිණුම් හිමියා ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පදිංචි විජාතිකයකු වන විට, 2021 මාර්තු 18 දිනැති ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් (CTRA) සම්බන්ධ 2021 අංක 16 දරණ උපදෙස් මාලාවේ 5(c) ඡේදයේ සඳහන් කර ඇති පරිදි අවසර ලත් හර කිරීම් සඳහා මුදල් මාරු කිරීම.
- 5.15. ගිණුම් හිමියා විජාතිකයෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු හෝ වශයෙන් ශ්‍රී ලංකාව තුළ රැකියාවක නිරතව සිටින විට ව්‍යාපාර විදේශ ගිණුම් (BFCA) වලින්, අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුම් වලින් හෝ සේවායෝජකයා ගේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම් වලින් හෝ කෙරෙන මාරු කිරීම් හෝ සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්තයන්ගේ හාර අරමුදල හෝ වැටුප්, රැකියාව සහ විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරනලද වෙනත් ඕනෑම අර්ථසාධක අරමුදල් හෝ එබඳු සේවකයෙකු වෙත ගෙවීමට නියමිත ඕනෑම ගෙවීම් කිරීමක්.
- 5.16. මියගිය පුද්ගලයෙකුගේ පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR) වෙතින් කෙරෙන මාරු කිරීම්.

ඉහත දක්වා ඇති යෝග්‍යතාවය ඡේදයේ 3.5 අයිතමය යටතේ සුදුසුකම් සම්පූර්ණ කළ පරිදි ගිණුම් හිමියා එවැනි මියගිය පුද්ගලයාගේ දේපළ හි නාමිකයකු හෝ අද්මිනිස්ත්‍රාසිකරුවකු හෝ පොල්මංකරුවෙකු වේ.

5.17. දැනට පවතින ගිණුමක, ගිණුම් හිමියා අර්ථලාභියකු ලෙස නම් කරනු ලැබ ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකු වීම සම්බන්ධව; මියගිය පුද්ගලයෙකුගේ දේපළ සම්බන්ධව අද්මිනිස්ත්‍රාසිකරුවකු / පොල්මංකරුවෙකු හෝ සමාගමක ලැබුම්කරුවකු / ඇවරකරුවකු ගෙන් ආමුඛ ආයෝජන ගිණුමකින් (IIA) කෙරෙන මුදල් මාරු කිරීම්.

5.18. ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ සේවායෝජකයෙකුට සේවා සැපයීමේ නිරත ශ්‍රී ලාංකික පුරවැසියෙකු නම්;
විදේශ සේවා යෝජකයා සමඟ වැටුප් සහ / හෝ ඉපැයීම් ගිණුම් හිමියාට ලබා දීම සඳහා විධිවිධාන යොදා ඇති ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගමක ව්‍යාපාර විදේශ මුදල් ගිණුම (BFCA) වෙතින් කෙරෙන මාරු කිරීම්.

5.19. ගිණුම් හිමියා දේශීය නැව් / ගුවන් සමාගමකට අයත් නැවක / ගුවන් යානයක විදේශයක සේවය කරන ශ්‍රී ලාංකික පුරවැසියෙකු නම්, කාර්ය මණ්ඩල වැටුප් / වෙනත් මෙන්ම වෙනත් අදාළ රැකියා සහ විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ව්‍යාපාර විදේශ මුදල් ගිණුමෙන් (BFCA) හෝ එවැනි දේශීය නැව් / ගුවන් සමාගමේ (එනම් සේවායෝජකයා) අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුමකින් මුදල් මාරු කිරීම්.

5.20. විශේෂ තැන්පතු ගිණුම් සඳහා (SDAS) අදාළ වන විදේශ විනිමය පනත (FEA) යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ උපදෙස් වලට අනුව, ගිණුම් හිමියා විසින් විවෘත කර පවත්වාගෙන යනු ලබන විශේෂ තැන්පතු ගිණුම් (SDAS) සඳහා අදාළ පොළීය ඇතුළුව කල්පිරීමේදී ලැබෙන ආදායම.

5.21. ගිණුමේ ඇති මුදල් මත විදේශ මුදලින් උපයා ගත් පොළිය.

5.22. 2021 අංක 11 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන වලට අනුකූලව කොළඹ වරාය නගර අධිකාරියේ ප්‍රදේශය තුළ සහ ඉන් ව්‍යාපාර කටයුතුවල නිරත වීමට අවසර ඇති බලය ලත් පුද්ගලයෙකුගේ විදේශ මුදල් ගිණුමකින් ගිණුම් හිමියා විසින් ලබා ගන්නා විදේශ විනිමය / ඉපයීම් / ගෙවීම්.

6. අවසර ලත් හර

6.1. ගිණුම් හිමියාගේ සහ / හෝ ශ්‍රී ලංකාවේ පදිංචි ආසන්නතම පවුලේ සාමාජිකයින්ගේ ජංගම ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත කරන ලද ඕනෑම ප්‍රතිමුඛ ප්‍රේෂණ.

6.2. ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයෙකු වෙමින්, ගිණුම් හිමියා ගේ ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටතට කරන ලද ඕනෑම ප්‍රතිමුඛ ප්‍රේෂණ.

- 6.3. ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි අයෙකු වන විට ඕනෑම කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට කරන ලද ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- 6.4. ශ්‍රී ලංකාව තුළ දී ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ලබා දීම.
- 6.5. එම ගිණුම් හිමියාගේම සහ / හෝ ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR) වෙත මුදල් මාරු කිරීම.
- 6.6. ව්‍යාපාර විදේශ මුදල් ගිණුමකට (BFCA) හෝ එම ගිණුම් හිමියාගේම අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යන ගිණුමකට මුදල් මාරු කිරීම.
- 6.7. ජංගම ගනුදෙනුවකට අදාළව, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුගේ පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR) හෝ ඔහුගේ අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යන ගිණුමකට මුදල් මාරු කිරීම.
- 6.8. ගිණුම් හිමියා කවරෙකු වුවත්, දෙපාර්ශවයම ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන් වන විට, ශ්‍රී ලංකාවේ ආයෝජන හෝ වත්කම් අත්පත් කර ගැනීමේ අරමුණු හැර, වෙනත් පුද්ගල විදේශ මුදල් ගිණුම් (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුම් (PFCPR) හෝ ඔහුගේ අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යන ගිණුම් වෙත හෝ මුදල් මාරු කිරීම.
- 6.9. ගිණුම් හිමියාගේ පුද්ගල විදේශ මුදල් ගිණුමේ (PFCA) / එතෙර ඉසුර ප්‍රිමියර් පුද්ගල විදේශ මුදල් ගිණුමේ (PFCPR) ඇති මුදල් භාවිතා කරමින් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල (SLDBS) විදේශ මුදලින් ආයෝජනය කිරීම සඳහා කරනු ලබන ගෙවීම්.
- 6.10. විදේශයන්හි අවසර ලත් ආයෝජනයක් මිලදී ගැනීම සඳහා එම ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA) හරහා විකුණන්නා විසින්ම ගෙවීම් කරන ලද මුදල් වෙනත් පුද්ගලයෙකුගේ (එනම් විකුණුම්කරු ගේ) ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකට (OIA) මාරු කිරීම.
- 6.11. ජංගම ගනුදෙනු සම්බන්ධයෙන් විදේශ විනිමය පනත (FEA) යටතේ නිකුත් කරන ලද උපදෙස් අනුව ගිණුම් හිමියාගේ සහ / හෝ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ (එක පුද්ගලයෙකුට) සංචාරක කටයුතු වෙනුවෙන් විදේශ ගමන් කාඩ්පත් (FTC) උඩුගත කිරීම සඳහා මුදල් මාරු කිරීමට හෝ විදේශ මුදල් නෝට්ටු වලින් ඇමෙරිකානු ඩොලර් 5000ක් හෝ එයට සමානුපාතික වෙනත් ඕනෑම මුදල් වර්ගයකින් මුදල් ආපසු ලබා ගැනීම.
- 6.12. 2021 මාර්තු 18 දිනැති ශ්‍රී ලංකා මහ බැංකු 2021 අංක 10 දරණ උපදෙස් වලට අනුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට (විගමනිකයන් හැර) ණය සහ අත්තිකාරම් ලබාදීම සම්බන්ධයෙන් ගිණුම් හිමියා විසින් ලබා ගන්නා ලද ණය ආපසු ගෙවීම / ණය සේවාව සඳහා මුදල් මාරු කිරීම.

- 6.13. ද්විත්ව පුරවැසිභාවය මත සහ වෙනත් රටක ස්ථිර පදිංචිය සඳහා වූ විසා මත ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් 2021 මාර්තු 18 දින අංක 11 දරණ උපදෙස් වලට අනුව ලබාගත් ශ්‍රී ලංකා රුපියල් ණය (LLA) හෝ විදේශ මුදල් ණය (FCLA) ආපසු ගෙවීම / ණය සේවාව වෙනුවෙන් කෙරෙන මුදල් මාරුවීම්.
- 6.14. ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි, ශ්‍රී ලංකාවට තාවකාලිකව සංචාරයේ යෙදී සිටින විජාතිකයෙකු වන විටදී විදේශ මුදලින් මුදල් ආපසු ගැනීම.
- 6.15. ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින අයෙකු හෝ ශ්‍රී ලංකාවේ පදිංචි විජාතිකයෙකු හෝ වන විටදී එම ගිණුම් හිමියාගේම ආමුඛ ආයෝජන ගිණුමකට (IIA) මාරු කිරීම.
- 6.16. ගිණුම් හිමියා විජාතිකයෙකු හෝ ශ්‍රී ලංකාවේ රැකියාවක නියුතු ද්විත්ව පුරවැසියෙකු හෝ වන විටදී ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් (BFCA) හෝ අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යන ගිණුම් හෝ සේවායෝජකයාගේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම් වලට වැටුප් වැඩිපුර ගෙවීම, රැකියා සහ විශ්‍රාම ප්‍රතිලාභ හෝ එවැනි සේවායෝජකයාට ගෙවිය යුතු වෙනත් ඕනෑම ගෙවීමක්.
- 6.17. ගිණුම් හිමියා දේශීය නැව්/ගුවන් සමාගමකට අයත් නැවක/ගුවන් යානයක විදේශයක සේවය කරන ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන විටදී, ව්‍යාපාර විදේශ මුදල් ගිණුමකට (BFCA) මාරු කිරීම හෝ එවැනි දේශීය නැව්/ගුවන් සමාගමේ (එනම් සේවායෝජකයාගේ) අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුමකට සේවක මණ්ඩල වැටුප්/වේතන සහ එවැනි සේවායෝජකයා කරන ලද වැඩිපුර ගෙවීමක්.
- 6.18. ගිණුම් හිමියා විදේශයේ රැකියා කරන ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන විටදී, ගිණුම් හිමියා වෙත ලබා දී ඇති විදේශ මුදල් නම් කරන ලද නිවාස ණය සුරක්ෂිත කිරීම සඳහා නිකුත් කරන ලබන රක්ෂණ ඔප්පු සම්බන්ධ රක්ෂණ ගෙවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන රක්ෂණ සමාගම්වල ව්‍යාපාර විදේශ මුදල් ගිණුමට (BFCA) මාරු කිරීම.
- 6.19. විදේශ විනිමය පනතේ (FEA) 8(3) වගන්තිය ප්‍රකාරව ගිණුම්හිමියා ගේ ඕනෑම කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති එවැනි ප්‍රතිමුඛ ප්‍රේෂණ මුදල්.
- 6.20. ගිණුම්හිමියා විදේශයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු නම් (සංක්‍රමණිකයෙකු හැර) එම අධ්‍යාපන ආයතනවල සිසුන් ලෙස ඇතුළත් කර සිටින ආසන්නතම පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් පාඨමාලා ගාස්තු හෝ උපකාරක පන්ති ගාස්තු ලෙස දේශීය අධ්‍යාපන ආයතන වල ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් (BFCA) වෙත මාරු කිරීම.

7. ගාස්තු සහ අය කිරීම්

අනුපාත සහ අය කිරීම් සඳහා පහත දැක්වෙන වෙබ් අඩවිය වෙත යොමුවන්න.

<https://www.peoples.lk/interest-rates/>